

**01) නර්විජේදය - නර්වේෂණ හිමිකම් යෝජනාව**

01. (01) මාතෘකාව :- **නූතන පුවත්පත් තීරු ලිපියේ භාෂාව හා අනුර්වණවල**

මෙහිදී නූතන දෙපතේ පුවත්පත් තීරු ලිපි අනුසාරයේ තීරු ලිපි භාෂාව හා අනුරුණවල වෙනස්කම් පිළිබඳ කෙටි කතා අධ්‍යයනයකි.

\*\*\*\*\*

01. (02) **හැඳින්වීම :-**

(i) **පුවත්පත්වල වැදගත්කම**

ඉදි කළ යුතු පුවත්පත් භාෂණ පුවත්පත් කෙරෙහි උනන්දුවක් දක්වමින් විද්‍යාත්මකව සිතාපිටි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අධ්‍යයනයක් සම්බන්ධ කරමින් විග්‍රහණයක් සලකා බැලීමට විද්‍යාඥයින් වැඩිපුර අවධානය යොමු කළ යුතු බව පෙන්වා දීමට අවශ්‍ය වේ. පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් හේතු වශයෙන් පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් විග්‍රහණයක් සලකා බැලීමට අවශ්‍ය වේ.

- ක්‍රමවේදයේ වෙනස්කම් විග්‍රහණය කිරීම.
- පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් විග්‍රහණය කිරීම.

(ii) **නූතන ලිපි ලේඛන පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් හේතු විග්‍රහණය කිරීම.**

ලාංකීය පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් 19 වන සියවසේ මුල් කාලයේ සිට වෙනස් වී ඇත. ආරම්භක ක්‍රමවේදයේ පුවත්පත් ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සලකා බැලීමට අවශ්‍ය වේ. ආරම්භක ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සලකා බැලීමට අවශ්‍ය වේ. ආරම්භක ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සලකා බැලීමට අවශ්‍ය වේ.

මෙහිදී ආරම්භක ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සලකා බැලීමට අවශ්‍ය වේ. ආරම්භක ක්‍රමවේදයේ වෙනස්කම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සලකා බැලීමට අවශ්‍ය වේ.



**1.0 හැඳින්වීම**

පළමු පරිච්ඡේදය තුළින් ශෝලීයකරණ ක්‍රියාවලිය තුළ කලාපීය ප්‍රවෘත්ති හුවමාරු වැඩසටහන් අභියෝගයකට ලක්වීම යන පර්යේෂණ මාතෘකාව හඳුන්වා දේ. සවිඳ පර්යේෂණයට අදාළ ගැටලුව, උපකරණය අරමුණු හා අභිමතාර්ථ පැහැදිලි කරමින් පර්යේෂණ ක්‍රමවේදය සහ පර්යේෂණ වාර්තාවේ දළ සැලැස්ම පිළිබඳව ද සාකච්ඡා කරනු ලබයි.

**1.1 පර්යේෂණ මාතෘකාව හැඳින්වීම**

ශෝලීයකරණ සංකල්පය පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්වූයේ 1980 දශකයේ දී පමණය. අද අප ජීවත් වන ශෝලීය සමාජය හැඩගැසීමට පදනම් සකස් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. වර්තමානය වන විට එක් කලාපයකින් තොරව අනෙක් කලාපයට ජීවත් වීමට නොහැකි වී තිබේ. එක් රටකින් තොරව සවත් රටකට, එක් ජාතියකින් තොරව සවත් ජාතියකට, පැවැත්මක් නැති තත්වයට පත්ව තිබේ. මේ හේතුවෙන් අන්තර් සබඳතාවන් සිසුයෙන් වර්ධනය වී ඇති අතර අන්තර් රජ පැවැත්ම ද විනාල ලෙස වර්ධනය වී ඇති බව කිව හැකිය. ඒ අනුව පැවති හුදකලා ක්වය-පෝෂිත ජාතික රාජ්‍ය ක්‍රමය යටපත් වී මුළු ලෝක සමාජයම ඒකීය සමස්ත ජාලයක් ලෙස සංවිධානය වී ඇත. මෙම ඒකීය සමස්ත ජාලයෙන් වෙන්වීම රටක ඇරඹීම, දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආදී සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම බලපෑම් කරනු ලබන නිසාත් එය රටක දිළිඳුභාවය හා අස්ථාවරභාවය කෙරෙහි බලපෑම් ඇති කරනු ලබන නිසාත් වර්තමානයේ සෑම රටක්ම ශෝලීය සමාජයේ සාමාජිකයන් බවට පත්වීම වැළැක්විය නොහැකි තත්වයක් බවට පත්ව තිබේ.

දේශපාලන ආර්ථික විද්‍යාවට අනුව ශෝලීයකරණය අංශ තුනක් ඔස්සේ සාකච්ඡා කළ හැකි අතර එය වෙළෙඳ ප්‍රාග්ධන ශෝලීයකරණය, මූල්‍ය ප්‍රාග්ධන ශෝලීයකරණය හා අද වන විට ශෝලීයකරණය ලෙස හඳුනා ගන්නා නිෂ්පාදන ප්‍රාග්ධන ශෝලීයකරණයයි. මේ හරහා සමාජයේ සෑම පද්ධතියක්ම බහුජාතික සමාගම් වීසින් අත්පත් කොටගෙන ඇති අතර මෙහි වාසිදායක තත්ත්වය අත්විඳිනු ලබන්නේ බටහිර රටවල් වීසිනි. එනම් නිෂ්පාදන ප්‍රාග්ධන ශෝලීයකරණය තුළ මධ්‍යයේ (Center) හි සිටින්නේ බටහිර රටවල් වන අතර පරිවාරීය රටවල් මෙම නිෂ්පාදන ප්‍රාග්ධන ශෝලීයකරණය සඳහා ග්‍රහණය කොටගෙන ඇත.